

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය



**කුලියට හෝ බද්දට කාර්යාල සඳහා ඉඩ පහසුකම් ලබා ගැනීම
කැගල්ල, මාතලේ, පුත්තලම, වවුනියාව හා මුලතිව් ප්‍රාදේශීය කාර්යාල**

මෙම කාර්යාංශයේ කැගල්ල, මාතලේ, පුත්තලම, වවුනියාව සහ මුලතිව් ප්‍රාදේශීය කාර්යාල පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ලි කුලියට හෝ බද්දට ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එම ගොඩනැගිල්ලි පහත අවශ්‍යතාවයන් සපුරා තිබිය යුතුය.

- ගොඩනැගිල්ලේ විශාලත්වය වර්ග අඩි ප්‍රමාණය 2500 ට වඩා වැඩි විය යුතුයි.
- කාමර සංඛ්‍යාව අවම වශයෙන් 04 ක් විය යුතුයි.
- නගර සීමාවේ සිට ප්‍රධාන මාර්ගයකට ආසන්නව කිලෝමීටර් 05 ක් (පහක්) සීමාවේ පැවතිය යුතුය.
- අදාළ පළාත් පාලන ආයතනයෙන් නිසි අනුමැතිය ලබාගත් ගොඩනැගිල්ලක් විය යුතුය.
- කාර්යාල අභ්‍යන්තර හා පිටත වැසිකිළි පහසුකම් පැවතිය යුතුයි.
- අදාළ ගොඩනැගිල්ල වෙනුවෙන් වෙන් වූ නල ජල, විදුලි පහසුකම් පැවතිය යුතුයි.
- ගොඩනැගිල්ල වටා ගේට්ටුව සහිත ආරක්ෂිත වැට හෝ තාප්පය පැවතිය යුතුයි.
- අවම වශයෙන් වාහන 02 ක් හෝ නවතා තැබීමට ඉඩ පහසුකම් පැවතිය යුතුයි.
- ගොඩනැගිල්ලට පහසුවෙන් ළඟා විය හැකි ආකාරයට පිහිටා තිබිය යුතුයි.

“කැගල්ල, මාතලේ, පුත්තලම, වවුනියාව සහ මුලතිව් ප්‍රාදේශීය කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් කුලියට හෝ බද්දට ගැනීම සඳහා මිල ගණන්” යන්න කවරයෙහි වම්පස ඉහළ කෙළවරෙහි සඳහන් කොට, අදාළ ස්ථානයෙහි ඔප්පු පිටපත සහ පිඹුරු පිටපතක් ද, ගොඩනැගිලි හිමිකරුවා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක ද සහිතව 2018.06.11 දින ප.ව.2.00 ට හෝ ඊට පෙර සිය මිල ගණන් පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ප්‍රධාන කාර්යාලයේ පරිපාලන අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කල යුතුය. මෙම ටෙන්ඩරය විවෘත කරන අවස්ථාවට ටෙන්ඩර්කරුට ඔහුගේ බලයලත් නියෝජිතවරයෙකුට සහභාගි විය හැක.

සැලකිය යුතුයි.

1. අයදුම්පත් අතරින් තෝරාගනු ලබන ගොඩනැගිල්ලි කාර්යාංශය සඳහා බදු හෝ කුලි පදනම මත ලබාදෙන විට එම ගොඩනැගිල්ලි ගිනි/ සොර සතුරු හා ආපදා සඳහා රක්ෂණය කිරීම අයිතිකරුගේ වගකීම වේ.
2. ගොඩනැගිලි හිමිකරුවන් විසින් ඉදිරිපත් කරන මිල ගණන් නැවත රජයේ තක්සේරුවට ඉදිරිපත් කරනු ලැබේ.

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය,
අංක.569,
එපිටමුල්ල පාර,
පිටකෝට්ටේ.